



සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව

சமுர்த்தி அபிவிருத்தி திணைக்களம்
Department of Samurdhi Development



ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය
ஆரம்ப கைத்தொழில் மற்றும் சமூக வலுவூட்டல் அமைச்சு
MINISTRY OF PRIMARY INDUSTRIES AND SOCIAL EMPOWERMENT

මගේ අංකය DSD/HO/05/MF/02/01
எனது இல
My No

ඔබේ අංකය
உமது இல
Your No

දිනය
திகதி 2019.02.28
Date

සමෘද්ධි ප්‍රජාමූල බැංකු වක්‍රලේඛ අංක :- 2019/01

සියළුම සමෘද්ධි ප්‍රජාමූල බැංකු කළමනාකරුවන්/ බැංකු සමිති කළමනාකරුවන් වෙත

2019 මාර්තු 08 දිනට ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව දිරියමාතා ඉතුරුම් තැන්පතු ප්‍රවර්ධන වැඩසටහන දියත් කිරීම - 2019

1. හැඳින්වීම.

2019 මාර්තු 08 ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින්, සමෘද්ධි ප්‍රජා මූල බැංකු හරහා දිරියමාතා ඉතුරුම් තැන්පතු ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කරනු ලබයි.

දිරිය කාන්තාව / ගෘහණිය විසින් ගෘහය හා සමාජයට සකසුරුවම පිළිබඳ ආදර්ශ ලබාදෙන අතර, එම ආදර්ශය තවදුරටත් පෝෂණය කරමින්, මුදල් ඉතුරුම් පුරුද්ද ශක්තිමත්ව ඉදිරියට ගෙන යමින්, ඔවුන්ගේ ආර්ථික තත්වය ශක්තිමත් කිරීමටත්, එහි ප්‍රතිඵලයක් ලෙස උපදින ප්‍රතිලාභ රටෙහි සංවර්ධනයට යොමු කිරීමට අපේක්ෂා කරයි.

එම අරමුණු උදෙසා දැනටමත් සමෘද්ධි බැංකුව වටා ඒකරාශී වී ඇති කාන්තාවන් මෙන්ම ගොනු වී නොමැති කතුන් වෙනුවෙන් දිරියමාතා ඉතුරුම් ගිණුම් වලට මුදල් තැන්පත් කිරීමත්, නව දිරියමාතා ගිණුම් ආරම්භ කිරීමට පෙළඹවීමත් මෙම ප්‍රවර්ධන වැඩසටහනින් අපේක්ෂා කරමු.

2. ඉතුරුම් ප්‍රවර්ධන වැඩසටහනේ ඉලක්කය

- 2.1. දීප ව්‍යාප්ත සමෘද්ධි ප්‍රජා මූල බැංකු 1073 ක් පුරා ඉතුරුම් වැඩසටහන දියත් කළ යුතුය. මෙම ඉතුරුම් ප්‍රවර්ධන වැඩසටහන දිරියමාතා ඉතුරුම් තැන්පතු ගිණුම් සඳහා පමණක් තැන්පතු රැස්කරන අතර, එමඟින් ජාතික මට්ටමෙන් රු. මිලියන 300 ඉක්මවූ තැන්පතු මුදලක් රැස්කිරීමට අපේක්ෂිතය.
- 2.2. සමස්ථ ඉලක්කය ලගා කරගැනීමට, සමෘද්ධි ප්‍රජා මූල බැංකුවට මුල් තැන දිය යුතු වේ. එක් සමෘද්ධි ප්‍රජා මූල බැංකුවක් අවම වශයෙන් රු. 280,000/- ක තැන්පතු මුදලක් රැස් කිරීමට සැලසුම් කළ යුතුය.
- 2.3. දීප ව්‍යාප්තව, දිරියමාතා ඉතුරුම් ගිණුම් 20000 ක් අළුතින් ආරම්භ කිරීමට ඉලක්ක කරන අතර, සමෘද්ධි බැංකු වටා දැනටමත් එකතු නොවූ අඩු ආදායම්ලාභී පවුල් වල කාන්තාවන් ඇතුළු සියළුම කාන්තාවන් ඉලක්ක කර මෙම ඉතුරුම් ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කළ යුතුය. මෙහි දී එක් සමෘද්ධි ප්‍රජා මූල බැංකුවක් අළුතින් දිරියමාතා ගිණුම් 20 ක් ආරම්භ කිරීමට වැඩසටහනක් සකස් කරගත යුතුය.

1 වන අදියර, 4 වන මහල, සෙත්තිරිපාය, බත්තරමුල්ල. / 1st කැට්ටම්, 4 වන මායි, සෙත්තිරිපාය පත්තරාමුල්ල / 1st Step, 4th floor, Sethsiripaya Battaramulla

අධ්‍යක්ෂ ජනරාල් பணிப்பாளர் தலைமையதிபதி Director General Tel- 011-2871672/2872202 Fax - 011-2889002	අධ්‍යක්ෂ (පාලන හා ආයතන) பிரதான கணக்காளர் Director (Admin & Establishment) 011-2873799 011-2873996	ප්‍රධාන ගණකාධිකාරී பணிப்பாளர் (குறு நிதி) Chief Accountant 011-2869742 011-2869742	අධ්‍යක්ෂ (ක්ෂුද්‍ර මූල්‍ය) பணிப்பாளர் (குறு நிதி) Director (Micro Finance) 011-2889003 011-2887469	කාර්යාලය அலுவலகம் Office 0112872202
--	---	--	--	--

- 2.4. සමාද්ධි ප්‍රජාමූල බැංකුවට දී ඇති ඉලක්ක සපුරා ගැනීමට, බැංකු බල ප්‍රදේශයට අයත් ප්‍රජාමූල සංවිධාන වලට ඉලක්ක බෙදාහැර එම ඉලක්කය වෙත ලගාවීමට උපායශීලී ප්‍රවර්ධන වැඩසටහන සම්බන්ධව බැංකු කළමනාකරුවන් විසින් දැනුවත් කිරීම කළ යුතුය.
- 2.5. සමාද්ධි ප්‍රජාමූල බැංකු වල ඉලක්ක එකතු කර, සමාද්ධි ප්‍රජා මූල බැංකු සමිතියේ ඉලක්කය සකස් කර ගත යුතුය.(සමාද්ධි ප්‍රජාමූල බැංකු සමිතියේ ඉලක්කය එම බැංකු සමිතියට අයත් සියලුම සමාද්ධි බැංකුවල ඉලක්කවල එකතුව)

3. ප්‍රවර්ධන වැඩසටහනෙහි කාල සීමාව

2019 මාර්තු 08 දින සිට 22 දක්වා කාලසීමාව තුළ ඉතුරුම් ප්‍රවර්ධන වැඩසටහන දියත් කර ඉලක්ක සපුරා ගත යුතුය.

4. ප්‍රචාරණ වැඩසටහන හා සමරු තිළිණ ලබාදීම.

- 4.1. ඉතුරුම් ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳ ජනතාව දැනුවත් කිරීම ක්ෂේත්‍ර නිලධාරීන් හා ප්‍රජා මූල සංවිධාන නායකයින් හරහා සිදුකළ යුතුය. තවදුරටත් දැනුවත් කිරීමට අපේක්ෂා කරන බැංකු සඳහා අත්පත්‍රිකාවක් මුද්‍රණය කර බෙදාහැරීමට ඉඩදෙනු ලැබේ. ඒ සඳහා සමාද්ධි ප්‍රජා මූල බැංකුවකින් රු. 3000.00 උපරිම මුදලක් වියදම් කර, වැය ගිණුම - බැංකු ප්‍රවර්ධන ගිණුමට හර කර සටහන් තැබිය යුතුය. අත් පත්‍රිකා මුද්‍රණය කර බෙදා හැරීම අත්‍යවශ්‍යම නොවේ.
- 4.2. ප්‍රචාරණ අත් පත්‍රිකාව සියලුම බැංකු වෙනුවෙන් මුද්‍රණය කිරීම සම්බන්ධීකරණය සමාද්ධි ප්‍රජා මූල බැංකු සමිතිය සිදුකළ යුතුය.
- 4.3. මෙම ඉතුරුම් වැඩසටහන යටතේ දැනටමත් පවතින දිරියමාතා ඉතුරුම් ගිණුමකට හෝ නව දිරියමාතා ගිණුම් සඳහා ඉතුරුම් කරන මුදල අනුව ගිණුම් හිමියන්ට සමරු තිළිණයක් ලබාදීමට හැක. සමරු තිළිණ වෙනුවෙන් ඒ ඒ බැංකුව රැස් කරන මුළු තැන්පත් මුදලින් උපරිම 4% නොඉක්ම වූ මුදලක් බැංකු අරමුදලින් වැය කිරීමට අවසර ඇත. මෙහිදී එක් එක් ගිණුම් සඳහා තැන්පත් කරන මුදලේ වටිනාකම මත වෙනස් වූ සුදුසු සමරු තිළිණයක් ලබාදීම පිළිබඳ තීරණයක් ගැනීම කළමනාකරු ඇතුළු පාලක මණ්ඩලය වෙත පැවරේ. සමහර සමාද්ධි බැංකු එක් එක් ගිණුම් හිමියා තැන්පත් කරන මුදලට 4% ක් හෝ ඊට වැඩි වටිනාකමක් ඇති සමරු තිළිණයක් ලබාදීම සිදු කරන බව නිරීක්ෂණය වේ.එසේ නොකළ යුතු බව අවධාරණය කරමි.
- 4.4. 2019 මාර්තු 08 දින සිට 22 දක්වා දිරියමාතා ඉතුරුම් ගිණුම් ප්‍රවර්ධන වැඩසටහන යටතේ රැස් කරන මුදල්, බැංකුව තුළ අවම වශයෙන් මාස 12 ක් (තැන්පත් කළ දින සිට) රඳවා ගැනීමට කටයුතු කළ යුතුය. සමරු තිළිණ ලබා ගැනීමේ අපේක්ෂාවෙන්, මුදල් තැන්පත් කර කෙටි කලකින් ආපසු ලබා ගැනීමට කටයුතු කරන ගිණුම් හිමියන් සිටින බව ද වාර්තා වී ඇති බව දැන්වන අතර, එම තත්ත්වය වලක්වා ගැනීමට කටයුතු කිරීම කළමනාකරුගේ වගකීමක් වේ. මේ සම්බන්ධව බැංකු කාර්යය මණ්ඩලය විශේෂ අවධානය යොමු කිරීම කළ යුතුය.

- 4.5. සමරු තිළිණ තෝරාගැනීම හා මිලදී ගැනීම ප්‍රාදේශීය ප්‍රසම්පාදන කමිටුව හරහා කඩිනමින් සිදුකර ගත යුතුය. තවද සමරු තිළිණ තෝරා ගැනීමේ දී බැංකුවට ප්‍රචාරණ සහයෝගයක් හා සමාදේශී බැංකු වැඩසටහනේ කීර්තිනාමය ප්‍රවලිත වන අයුරින් සිදුකළ යුතුය.
- 4.6. සමාදේශී ප්‍රජාමූල බැංකු සඳහා ක්‍රියාත්මක වන ඇගයීම් වැඩසටහන හා ශ්‍රේණිගත (Grading) කිරීමේදී මෙම ඉතුරුම් ප්‍රවර්ධන වැඩසටහන් තුළදී සපුරාගත් ඉලක්ක පිළිබඳ විශේෂ ඇගයීමක් සිදු කරන බවද දන්වමි.
- 4.7 මෙම වැඩසටහන යටතේ, ගිණුම් හිමියන් තිළිණ ලබාගැනීමේ අරමුණින් පවත්වාගෙන යන සාමාජික තැන්පත් ගිණුමේ ඇති තැන්පතු මුදල් දිරියමාතා තැන්පත් ගිණුමට මාරු කිරීම හා බැංකු ණය මුදල් ලබාගෙන දිරියමාතා තැන්පතු ගිණුමේ තැන්පත් කිරීමට කටයුතු කිරීම වැනි ක්‍රමයන් හරහා ඉතුරුම් තැන්පත් රැස්කිරීම/ තැන්පත් කිරීමට ඇති ඉඩ කඩ අසුරා දැමීමට කටයුතු කළ යුතුය.

5. ප්‍රගති වාර්තා ලබාදීම.

- 5.1. ඇමුණුම 01 හි සඳහන් ආකෘතියට, බැංකුව විසින් 2019/04/02 ට පෙර ප්‍රගතිය ප්‍රජාමූල බැංකු සමිතියට ලබාදිය යුතුය.
- 5.2. සමාදේශී ප්‍රජා මූල බැංකු සමිති විසින් බැංකු වලින් ලබාගත් ප්‍රගතිය 2019/04/10 ට පෙර ඇමුණුම - 02 හි සඳහන් පරිදි සකස් කර දිස්ත්‍රික් සමාදේශී අධ්‍යක්ෂ වෙත යොමු කළ යුතුය.
- 5.3. දිස්ත්‍රික් සමාදේශී අංශය විසින් 2019/04/18 ට පෙර සියළුම ප්‍රජා මූල බැංකු වල ප්‍රගතිය ඇමුණුම 02 හා පරිදි සකස් කර bank@divineguma.gov.lk විද්‍යුත් ලිපිනය හරහා ක්ෂුද්‍ර මූල්‍ය අංශයට කඩිනමින් ලබාදිය යුතුය.


නිමල් කොටචලගෙදර,
අධ්‍යක්ෂ ජනරාල් (වැ.බ)

පිටපත්:

- | | |
|---|-------------|
| 01.ලේකම්, ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය. | - කා.දැ.පි. |
| 02.සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්/ දිස්ත්‍රික් සමාදේශී අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන් - දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, | - කා.දැ.පි. |
| 03. ප්‍රධාන ගණකාධිකාරී, සමාදේශී සංවර්ධන දෙපාර්තමේන්තුව. | - කා.දැ.පි. |
| 04. ප්‍රධාන අභ්‍යන්තර විගණක, සමාදේශී සංවර්ධන දෙපාර්තමේන්තුව. | - කා.දැ.පි. |
| 05. සියලුම දිස්ත්‍රික් සමාදේශී අධ්‍යක්ෂවරුන් - දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, | - කා.දැ.පි. |
| 06. සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, | - කා.දැ.පි. |
| 07. සියලුම විධායක කමිටු සභාපතිවරුන්, සමාදේශී ප්‍රජාමූල බැංකු සමිතිය. | - කා.දැ.පි. |
| 08. සියලුම පාලක මණ්ඩල සභාපතිවරුන්, සමාදේශී ප්‍රජාමූල බැංකුව. | - කා.දැ.පි. |

**2019 මාර්තු 08 ජාතික කාන්තා දිනයට සමගාමීව ක්‍රියාත්මක වූ
දිරියමාන ඉතුරුම් ප්‍රවර්ධන වැඩසටහනෙහි ප්‍රගතිය
..... සමෘද්ධි ප්‍රජා මූල බැංකුව**

විස්තරය	ගිණුම් සංඛ්‍යාව	රැස්කරන ලද තැන්පතු මුදල (රු.) *	වෙනත්
අළුතින් ආරම්භ කරන ලද දැනට ක්‍රියාත්මක ගිණුම් සඳහා රැස්කරන ලද			
එකතුව			

* ඒ ඒ ඉලක්ක වෙනුවෙන් රැස්කරන ලද තැන්පත් මුදල සඳහන් කළ යුතුය.

සහතික කළේ

නම :-

අත්සන :-

දිනය :-

**2019 මාර්තු 08 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ක්‍රියාත්මක වූ
දිරියමාන ඉතුරුම් ප්‍රවර්ධන වැඩසටහනෙහි ප්‍රගතිය
..... සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමිතිය / දිස්ත්‍රික්කය**

බැංකුවේ නම	අළුතින් ආරම්භ කරන ලද		දැනට පවතින ගිණුම් සඳහා රැස්කරන ලද තැන්පතු		එකතුව	
	ගිණුම් සංඛ්‍යාව	රැස්කරන ලද තැන්පතු මුදල (රු.)	ගිණුම් සංඛ්‍යාව	තැන්පතු මුදල (රු.)	ගිණුම් සංඛ්‍යාව	තැන්පතු මුදල (රු.) *
එකතුව						

* රැස්කරන ඉහළම තැන්පතු මුදලෙහි සිට අඩුම මුදලක් රැස්කරන බැංකුව දක්වා, පෙලගස්වා
වාර්තාව සකස් කළ යුතුය.

සහතික කළේ

නම :-

අත්සන :-

දිනය :-

